

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කම්ටුවේ ප්‍රකාශනය

නව මූල්‍ය බිඳු වැට්ටීමක් පිළිබඳ අනතුරු ඇගෙවීම් හමුවේ ගෙඩරල් මහ බැංකු අධිපති ජැක්සන් හෝල් සමුළුවේදී මිත්‍යාචන් වප්පරයි

Amid warnings of a new financial crash, Fed Chairwoman promotes illusions at Jackson Hole conference

නික් බේමිස් විසිනි

2017 අගෝස්තු 26

වයෝම්‍ය ජැක්සන් හෝල්හි මහ බැංකු ප්‍රධානීන්ගේ සමුළුව තුළ ගෙඩරල් රිසර්ව් බැංකු අධිපති ජැනරී යෙලන් 25 දා කළ කථාව සිහියට නාවන්නේ, වසර 12ව පෙර පැවති එවන් සමුළුවේ සිදුවීමය. එහිදී 2008 වසරේ ඇතිවිමට යන ව්‍යසනකාරී මූල්‍ය අර්ඩුදය පිළිබඳ වඩ වඩාත් සලකුනු මතුවෙමත් තිබින ද ඒවා මූල්‍යනින්ම නොතකා හැරෙනි. මේ වසරේ රයෝම් මෙහි තත්ත්වය රට සමානය. එය පැවත්වුනේ, කොටස් වෙළඳපාලවල උත්පාත්තයේ තියුණු කඩාවටීමක් පිළිබඳව අනතුරු ඇගෙවීමත් තිබියදිය.”

2005 වසරේ රයෝම් සංව්‍යානය කළේ, “දැනුම්ත්තා” ලෙස සැලකුනා එවක ගෙඩරල් බැංකු ප්‍රධානී අලෙන් ග්‍රීන්ස්පැන්ගේ ජයග්‍රහණ සැමරීමටය. ඔහුගේ ප්‍රතිපත්ති ගෝලිය ආර්ථිකයට සෞඛ්‍ය තුළ නව දුගයක් උදාකලේ යයි කියන ලදී. එක් අඹුහ හඩක් නාවනු ලැබුවේ, එවක ජාත්‍යන්තර මූල්‍ය අර්මදලේ (ජාමුද) අර්ථායාස්ථාන රුරාන් රාජන් විසින්ය. ඔහු පැවතුවේ, ලාභ මුදල් සැපයුම මූල්‍ය අර්ඩුදයක කොන්දේසි නිර්මානය කරනු ඇති බවයි. එහෙත් ඔහු පසෙකට කර තබුනි.

මහ බැංකු ප්‍රධානී යෙලන්ගේ දුර කාලය ලබන වසරේ පෙබරවාරියෙන් අවසන් වීමට නියමිත අතර ජනාධිපති මුම්ප් කළේන් ඇය නැවත පත්කිරීම ප්‍රතික්ෂේප කර තිබියදී. මේ වසරේ ඇගේ කථාව, අවසන් එක ලෙස පොදුවේ සලකුනු ලබයි.

මේ වසරේ ප්‍රතිනි තතු, සැබේවින්ම, වසර 12ව පෙර පැවතුනාට වඩා බොහෝ සයින් වෙනස්ය. එම හමුවෙන් පසුව, 1930 ගනන් වල මහා ආර්ථික අවපාතයෙන් ඉක්බිතිව ඇතිවූ දරුණුම මූල්‍ය අර්ඩුදයට ලෙළුකය මුහුන පැවෙය. කෙසේ වෙතත් මේ දෙක අතර සමානකම් පවතියි.

යෙලන්ගේ කථාව, තවත් මූල්‍යම ව්‍යසනයකට කොන්දේසි මෝර්මින් තිබිම මූල්‍යනින්ම නොතකා හරිමින්, 2008 සිදුවීම් යළි ඇතිවිම වැළැක්වීම පිනිස, ගෙඩරල් මහ බැංකුව ද අනෙකුත් නියාමන බිලධාරීන් ද විසින් ගනු ලැබූ පියවරයන්හි සාර්ථකත්වය සැමරීමක් ලෙස සැලකිය හැකිය.

යෙලන් සිය කථාව පටන් ගත්තේ, දැයකයකට පෙර අර්ඩුදය ගත් සඳහන් කරමිනි. ඉන් පසුව ඇය, එතැන් පටන් හැඳුවා ඇති සිමිත

නියාමනයන් ආරක්ෂා කරමින් කථා කළාය. එහෙත් ඒවා, දැන් වුම්ප පාලනය විසින් හැඳුන්වා දී ඇති ප්‍රාග්‍රූහ් ප්‍රති නියාමන සැලසුම් මගින් තර්ජනයට ලක්ව ඇතේ.

“අමෙරිකාවේ ද ලෙළුකය පුරා ද පසුගිය දැයකය තුළ හැඳුන්වා දී තිබෙන පියවර, මූල්‍ය නියාමනය ප්‍රවර්ධනය කර තිබේ” යයි ඇය පැවතුවාය.

“අනාගත මූල්‍ය අර්ඩුද පිළිබඳ හැකියාව හා ඒවායේ දරුණු ප්‍රතිච්ඡාක යන දෙකම සිමාකර ඇතේ.”

මෙම ප්‍රතිසංස්කරන මූල්‍ය පද්ධතිය ගක්තිමත් කර තිබේ. පහසු කොන්දේසි යටතේ තය සින් තරම් ලබාගත හැකිය, ආර්ථික කටයුතු වලට ගැලපෙන පරදි තය දීම වර්ධනය වී ඇතේ, ඒවා “අද දිනයේ ගක්තිමත් ආර්ථිකයට දායක වන්නේය.”

මෙම “ගක්තිමත් ආර්ථිකය” පවතිදීදී, අමෙරිකාවේ ද ලෙළුකය පුරා ද ම්ලියන සිය ගනනක් සාමාන්‍ය වැඩිකරන ජනතාව, අර්ඩුදයට මූල්‍යනින්ම වගකිව යුතු මූල්‍ය සම්පේක්ෂකයින් දැවැන්ත දෙන සම්භාරයක් පොදුගොඩ ගනිදුදී, තමන්ගේ පිටත තත්ත්වයන් හා සමාජ කොන්දේසි එක දිගටම පිරිහෙළමින් තිබෙන ආර්ථික තුමෙන්ක කෙරෙහි මෙතරම් නොසංසුළුව ඇත්තේ හා කොළඹට පත්ව සිටින්නේ මන් ද යන්න පැහැදිලි කරනවා තබා, ඒ ගත් සඳහන් සිරීම වටිනා බව පවා ඇය සිතුවේ නැතේ.

යෙලන්ට අනුව මූල්‍ය කුමයේ යළි ගොඩිල්මේ හැකියාව ගක්තිමත් කර ඇති අතර බැංකු වඩා සුරක්ෂිතය, “නියාමන පරිමතයට පිටත් පැන නගින අවදානම් කාර්යක්ෂම ලෙස නිර්ක්ෂකය කර විකුදු සපයා, අසාර්ථක වීමට තරම් ලොකු වැඩිය” යන ගැටුවු හා පද්ධතිය ද යටා තත්ත්වයට පත්කර තිබේ.

“ගැලී ගොඩිල්ගත හැකි අපේ මූල්‍යතුමය, මැන් වසරවල වෙළඳපාල කැලුණීම් සිදුවූ අවධින්වල නිදසුන් බවට පත්වී ඇති පරදි, දරුණු කම්පන විසුරාවා හැරීමට වඩා උරා ගැනීමට හොඳින් සුදානම් කර තිබේ.”

වසර 12ව පෙර පැවති තත්ත්වය සලකන කළ යෙලන්ට, සැබේවින්ම මූල්‍ය අර්ඩුදය ජයග්‍රහණ තිබේ යයි පැවතිය නොහැක. සිදුවීය හැකි විනාශයක බලපෑම ගත් මතකය තවමත් මැයි ගොස් නැතේ. යෙලන්මත් පිළිගත් පරදි, 2007 ජැක්සන් හෝල්හි රයෝම්වේදී පවා, “මූල්‍ය තුමයේ ව්‍යාධින් නිසා

අයිතිය හකි කඩාවටේමකට විරද්ධිව පැවතියේ වඩා ගුහ්වාදී වි මනෝ හාවයකි.”

“අපට නව අර්බූදයක් ඇති තොවේයයි සහතික විය නොහැකි නමුත්, අනිතයේ පාඩම් සිහියේ තබාගන්නේ නම්, මුළු තුමය හා ආර්ථිකය, අනාගතයේ සිදුවන කුමන හෝ අර්බූදයකින් ඉක්මන් ගොඩීමක් ද අර්බූද වඩා අඩුවීමක් ද පිළිබඳව බලාපොරාත්තු තබේමට අපට හේතු තිබේ. දශකයකට පෙර ඇතිවා අර්බූද අවධියේ කුප්‍රම්හයන් හා ව්‍යාපාර අත් වැඩි වේදනාව මගහැරි යනු ඇතේ.”

යෙලන්ගේ කථාව, යථාර්ථය පිළිබඳ මිත්තා වැසිරීමකි. එහි මාත්‍යකාව වුයේ, “අර්බූදය හටගෙන දශකයකට පසුව මුළු ස්ථාවරත්වය” යන්නයි. එහෙත් අයි, ආර්ථික ඉතිහාසයේ ඉතාමත්ම වැදගත් මුළු වර්ධනයන් ගෙන සඳහන් නොකර මගහැරියාය. එනම්, ගෙඩිරු මහ බැංකුව ද ලොව පුරා අනෙකුත් මහ බැංකු ද ගොඩීගාගෙන ඇති දැවැන්ත මුළු වත්කම් ය.

මේ ප්‍රශ්නයට අතවත් නොතබේමට යෙලන්ට පැවති එක් හේතුවක් නම්, වෙළඳපොලවල් දැන් කෙතරම් අස්ථිවර ද යන්, මහ බැංකුව සිය වත්කම් තොග අඩුකර ගන්නේ කෙසේ ද යන සැලයේම ගෙන කරන මොනම ඇගුවුමක් හෝ සමපේක්ෂනය පෝෂනය කරන මුදල් ප්‍රවාහය අඩුවීමෙන් මුළු හිතිකාවක් නිර්මානය කිරීමේ හකියාවයි.

අර්බූදයට පෙර බොලර් බ්ලියන 800ක් වූ මහ බැංකුවේ ගේෂ පත්‍රය, බොලර් ව්‍යුහයන 4.5 දක්වා නැග ඇතේ. ගෙඩිරු, යුරෝපිය (රුසියි) ජපාන හා එංගලන්ත් මහ බැංකු හතරේ එකාබද්ධ ගේෂපත්‍රවල අගය ව්‍යුහයන 13කි. මෙම වත්කම් අයි, මේ රටවල් හතරේ දැල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 36 ව සමානවේ. එය 2007 පැවති අගය මෙන් තුන්ගුනයකි.

බ්ලුම්බර්ග් වාර්තාවකට අනුව පසුගිය වසරේ ලේකයේ ලොකුම මහ බැංකු 10 වත්කම් අයි බොලර් ව්‍යුහයන 21.4 විය. එය පෙර වර්ෂයට වඩා සියයක 10 වයිත්වීමකි.

මධ්‍යම බැංකුවල වත්කම් තොග මේ ආකාරයට ඉහළ නැගීම, ගෝලිය ව්‍යාපාර වස්තු වෙළඳපොලවල වර්ධනය සමඟ සම්පාත්වේ. නව මුළු බුබලක් පිමිච් ඒම පිළිබඳ වැඩින කනස්සල්ල මෙයින් උගු කෙරේ.

අංශ ගනනාවකින්ම අනතුරු ඇගුවීම් නිකුත්ව ඇතේ. ගෙඩිරු මහ බැංකු කාර්ය මන්ධලයේ මැනක පැවති රස්ක්වීමට සුදානම් කරන ලද වාර්තාව “වත්කම් අගුම්ව සම්බන්ධ සෙලවීම් නිසා ඇතිව නිබෙන පීධිනය සැලකිය යුතු තරම් වැකිවි ඇතියේ” සඳහන් කර තිබේ.

මේ සතිය තුළ ගිනින්හළ් වයිමිස්හි පළවු වාර්තාවකට අනුව, “එක්සන් ජනපද කොටස

වෙළඳපොල් ආදායම් අනුපාතයට වාර්ක ගැලපීම් අත්කර ගන්නා ලද මිල ගනන් වලට වඩා ඉහළත් ඒවා පැවතුනේ, බොට්කොම් උත්පාතයේ උවිජ අවස්ථාවේ පමණි. බැඳුම්කර වාසි තවමත් වාර්තාගත පාඨත මට්ටමක පවතින්දී අයෝජකයේ, වැඩි ප්‍රතිලාභ සොයුම්න අවදානම් සහිත ඔවුන් අළේලීම් වෙත හැරෙමින් සිටිති.

එවන් අවදානම් සහිත ඔවුන් යනු, 2008

මුළු අර්බූදයට තීරනාත්මකව දායකවූ, නය පැහැරණීම් අපෙවලට කරන ආයෝජන ප්‍රතිලාභ මත ද බිට්කොයින් යන සැගවුනු මුදල (cryptocurrency) වැනි සමපේක්ෂනයේ නව රුපාකාරයන් මත ද සිටිවූ අළේලීමයි.

මේ සතියේ පළවු බ්ලුම්බර්ග් වාර්තාවකට අනුව, එව්එස්බිසි, සිට්ගැස් හා මෝරුගන් ස්ටැන්ල යන ප්‍රධාන බැඕ තුනක්, ව්‍යාපාරක වතුයේ මුලික වැටීමක් පිළිබඳ වැඩි වන සාක්ෂි දරා සිටියි.

වෝල් විදියේ බෙහෙමොත් අඩුවීයේ විශ්වේෂකයින් සලකුනු කලේ, “කොටස්, බැඳුම්කර හා හාන්ධ අතර දිගු කාලීන බැඳීම් අවසන් වෙමින් ඇති බවත්, ආයෝජකයින් තක්සේරු මුලධර්ම හා දැන්ත නොසලකා හරින බවත් ය. ඒ සියලුම් අර්ථය, කොටස් හා නය වෙළඳපොලවල් වේදනාකාර වැටීමක අවදානමට මුහුනදී සිටිමය.”

මෝරුගන් ස්ටැන්ලිනි වෙළඳපොල මුලෝපායුදුයෙක් වන අන්ධා පීටිස් තත්වය 2005 -07 අතර කාලයේ පැවති කොන්දේසි වලට ඇදුයි. එලඹුමින් ඇතේතේ කුමක්දයි ඔවුන්ගේ අනතුරු ඇගුවීම් තිබියදී පවා ප්‍රමුඛ බැංකු හා මුළු ආයතන, ව්‍යසනයේ මගහිම ගමන් ගන්නා ඇතර, “සංගිතය වාදනය කෙරෙන තාක් දුරට ඔබ නැගී සිට නැවිය යුතුය, අපි තවමත් නටමත් සිටින්නොමු” යන 2007ද සිට්ගැස් ප්‍රධානියාගේ කුප්‍රකට ප්‍රකාශ සිහියට නාවයි.

2008 මුළු අර්බූදය ඇමරිකානු හා ජාත්‍යන්තර කමිකරු පන්තිය මවිනයට පත්කළ ඇතර ඔවුන්, එලඹුම් සමාජ ව්‍යසනයාට මුහුන දීමට සුදානම්ව සිටියේ නැතේ. දැන් පසුගිය දශකයේ පාඩම් ඉගෙන ගත යුතු ඇතර ඒ අනුව කටයුතු කළ යුතුය. පාලන දේශපාලන හා මුළු පැලැනීතියට, තමන් අරක්ෂෙන සිටින ලාභ පද්ධතියේ ප්‍රතිච්චිතයෙන් සියිලු පිළිතුරක් නැතුවා පමනක් නොව, ඔවුන්ගේ කටයුතු රටත් වඩා දැවැන්ත ව්‍යසනයාට කොන්දේසි සකසයි.

නව මුළු බ්ලිවැටීම කඩාපාත් වත්නේ කටයුතුයි කිසිවෙකුටත් අනාවකි කිව නොහැකි නමුත් ඒ සඳහා කොන්දේසි මෝරා ඇතේ. එය සමාජ අරගල ප්‍රපුරා හරිනු හා පත්ති ගැටුම් උත්සාහන් කරනු ඇති අතර තීරනාත්මක වත්නේ, සමාජවාදී ක්‍රියාමාර්ගයක් සඳහා සටන් කිරීමත් විෂ්වවාදී නායකත්වයක් ගොඩනගීමත්ය.